

# 18

## සමනොළ කන්ද මුදුනේ අපි ඉර දැක්කා

රේඛා අරුණගේ නංගී ය. ක්‍රිස්ටීන් හා බ්‍රයන්, අක්කා සහ මල්ලී වෙති. ඒ දෙන්නාක් රාධා සහ ආනිමාත් අරුණලාගේ අසල්වැසියෝ වෙති. මේ සියලු දෙනා ම කොළඹ පාසලක ඉගෙන ගන්නා හොඳ ම යහළුවෝ වෙති. පාසල් නිවාඩුවට මේ කවුරුත් තම පවුලේ අය සමග අරුණගේ ආත්තම්මාගේ ගෙදර ගියහ. අරුණගේ ආත්තම්මා සිටින්නේ රත්නපුරයේ ය.

රත්නපුරය ප්‍රධාන නගරයකි. උස් කඳු වැටි, සීත දිය ඇලි සහිත මේ ප්‍රදේශයේ මැණික් ගරන තැන් ද බහුලව දකින්නට ඇත.

කොළඹ යෑමට පෙර සියලු දෙනා ම සමනොළ කන්ද නැරඹීමට කැඳවාගෙන යෑමට ආත්තම්මා තීරණය කළා ය. ඇගේ යෝජනාව අනුව අරුණගේ බාප්පා මේ නඩයට සෑහෙන බස් රථයක් සුදානම් කළේ ය. ආත්තම්මා ශ්‍රී පාදස්ථානය ගැන ළමයින්ට කරුණු කියා දී තිබිණි. ඒ නිසා ළමා, තරුණ, වැඩිහිටි කොයි කවුරුත් ආත්තම්මාගේ අණ පිළිපැද ගමන ආරම්භ කළහ. “පලක් නැති දේ කතා කිරීම ඇඟට ගුණ නැහැ” කියා ආත්තම්මා ළමයින්ට කිවුවා ය. ඒ නිසා කවුරුත් අනවශ්‍ය දේ කතා කිරීමට බිය වූහ. මේ පාර කපා ඇත්තේ සන කැලෑවක් මැදින් යැයි තාත්තා කීවේ ය.

සීත ගඟල පෙනෙන තෙක් මානයේ දී සියලු දෙනාට ම තද සීතල පවා අමතක විය. හැමෝම සීත ගඟලෙන් ස්නානය කර, අදාළ වත් පිළිවෙත් ඉටු කොට ඉදිකටුපාණ වෙත ළඟා වූහ. කිරිකෝඩු අය වත් පිළිවෙත් කළෝ ය. මුල් වරට සිරිපා කරුණා කරන ළාබාල අය හැඳින්වෙන්නේ ‘කිරිකෝඩු’ යනුවෙනි. ළමයි පඩි ගනිමින් කන්ද නැග්ගාහ.



“වදින්න යන මේ නඩුව මේ තුන් සරණේ සරණයි!” යනුවෙන් වැද බසින නඩියක් අරුණලාගේ නඩියට ආශීර්වාද කළහ. ඊට

පිළිතුරු ලෙස ඔවුහු ද “වැඳලා බහින මේ නඩෙට මේ තුන් සරණේ සරණයි!” යනුවෙන් ප්‍රතිචාර දැක්වූහ. සිතලට උණුහුම් වීමට කියා ගෙදරින් ගෙනා අග්ගලා ටික ආත්තම්මා නඩෙ හැමෝට ම බෙදා දුන්නා ය.

උඩ මළුවට ළං වෙද්දී ඇසුණු සණ්ඨාර ශබ්දයට සියලු දෙනා ම සාධුකාර දුන්හ. උඩ මළුවේ දී බොද්ධයෝ දෙදෙන සහ නළල බිම තබා සිරි පතුල නමස්කාර කළෝ ය. අනෙක් සියලු දෙනා ම හක්තිමත්ව තම තමන්ගේ ආගම් සිහි කළෝ ය. නැවත මෙවැනි ගමනක් යෑමට සියලු දෙනා ම ප්‍රාර්ථනා කළෝ ය.

උදේ පාන්දර ඉර සේවාව නැරඹූ නිසා දෝ කාගේත් මුහුණු ඉර එළියෙන් ප්‍රබෝධවත් වී තිබිණි. එක ම පාසලේ අසල්වැසි යහළුවන් එකට එකතු වී ආ මේ ගමන ගැන කාටත් සතුටක් දැනිණි.



කඳු මුදුනේ දී නඩයේ සියලු දෙනා ම නිදහසේ අවට සිරි නැරඹූහ. අහසේ වලාකුළු පවා වෙනදාට වඩා ළඟ යැයි රාධා කිවුවා ය. ආත්තම්මා කියා දුන් කවි, කතා, ජන ප්‍රවාද ළමයින්ට මතක් විය.

“දැන් අපි ඉන්නේ හුඟාක් ඉහළින්. පහළ ලස්සනට පෙනෙනවා.”

උඩ සිට පහළ බැලූ බ්‍රයන් ප්‍රීතියෙන් හඬ නැගී ය. ප්‍රමාණයෙන් කුඩාවට පෙනෙන ගහකොළ දෙස බලා ළමයි පුදුම වූහ.

මේ ගමනින් සතුටු වූ රාධාගේ මව සහ පියා, ලබන පාසල් නිවාඩුවේ දී යාපනයේ පිහිටි මිත්තණියගේ ගෙදර යාමට සියලු දෙනාට ම ආරාධනා කළෝ ය. කවුරුත් ඉතා සතුටින් ඒ ආරාධනය පිළිගත්හ.



## අවබෝධය

1. පාඩම කියවා ප්‍රශ්නවලට උත්තර දෙන්න.
  - i. රත්නපුර ප්‍රදේශයේ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ මොනවා ද?
  - ii. ආත්තම්මාගේ තීරණය අනුව කොළඹ යෑමට පෙර ළමයින් කැඳවා ගෙන ගියේ කොහොට ද?
  - iii. උඩ මළුව වැඳ බසින නඩයක් අරුණලාගේ නඩයට ආශීර්වාද කළේ කෙසේ ද?

- iv. සිරිපා ගමනේ දී පිරිස ස්නානය කළේ කොහේ දී ද?
- v. උඩ මළුවේ දී සියල්ලන් ම කළ ප්‍රාර්ථනය කුමක් ද?

### ක්‍රියාකාරකම 1

අතීත කාල බහු වචන වාක්‍ය පහක් පාඩමෙන් තෝරා ලියන්න.

### ක්‍රියාකාරකම 2

ණ, න, ල, ළ යෙදුණු වචන පාඩමෙන් සොයා වගු ගත කරන්න.

ණ	න	ල	ළ

### ක්‍රියාකාරකම 3

සිරිපා කරුණාව ආරම්භ කර උඩ මළුවට යන අතරතුර හමු වන සුවිශේෂ ස්ථාන මොනවා දැයි වැඩිහිටියකුගෙන් අසා දැන ගන්න.